



සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

2 ශ්‍රේණිය - ගණිතය / දෙවන වාරය / ජුනි මස 3 සතිය

සැකසුම - රත්නපුර කලාප අධ්‍යාපන කාර්යාලය

ඒ. එම්. එම්. ඩී. කුමාරි - ර/ ජේසු බිලිදගේ කන්‍යාරාම ජාතික පාසල

18 පාඩම - වස්තුවල බර සැකඳීම

දුවේ පුත් අපි අද බර කිරීමේ අත්‍යාස ටිකක් කරමු.

මේ බලන්න. එක සමාන ලී කුට්ටියක් හා සෘජුකෝණී කැල්ලක් අරගෙන අත් දෙකේ තියාගෙන බර බලන්න. දැන් ඔයාලට තේරෙනව තේද බර වැඩි එක මොකද්ද? බර අඩු එක මොකද්ද? කියලා. අන්න ඒ වගේ පහත ද්‍රව්‍යවල බර මැනලා වගුව පුරවන්න.

1 ලී කුට්ටිය හා සෘජුකෝණී කුට්ටිය

2 බෝලය හා ලී කුට්ටිය

3 කැරට් අලය හා ඵැණු ගෙඩිය

4 පොත හා බෝලය

5 ඇට මල්ල හා ලී කුට්ටිය

බර අඩු	බර වැඩි
1	
2	
3	
4	
5	

අතේ තබාගෙන බර මනින්න බැරි දෙවල් අපි පුංචි තරාදියට දාලා කිරලා බලමු. මෙන්න මෙහෙම...

ගෙදර අයත් එක්ක සෙල්ලම් කඩයක් දාන්න. වියලි පොල් කුඩු, වැලි, ගල් කැට, ඇට වර්ග වගේ දේවල් කිරලා බලමු.

මේ ද්‍රව්‍ය ටික හොඳින් කියවා බර කිරන්න. බර වැඩි ද්‍රව්‍ය යටින් ඉරක් අඳින්න.

1. වැලි පැකට් එකයි පොල්කුඩු පැකට් එකයි



2. ගල් කැට පහයි ඇට පැකට් එකයි

3. වැලි කෝප්ප දෙකයි ලී කුට්ටියයි

4. ඇට පැකට් එකයි පොල් කුඩු කෝප්ප දෙකයි

5. පොල් කුඩු කෝප්පයයි ගල් කැට පහයි

දැන් පහත තරාදි දිනා බලමු. ඒවායේ, බර වැඩි පැත්ත රතු පාටින් ද බර අඩු පැත්ත නිල් පාටින් ද බර සමාන තරාදිය කහ පාටින් ද පාට කරන්න.



ඔක්කොම හරි නම් මෙන්න මගෙන් අයිස් ක්‍රීම් එකක්

